

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - 2013

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1978 අංක 15 දරණ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථා පනතේ 20(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) (ඕ) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවැරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 අනුව, සම්පූර්ණයෙන්ම ක්ෂය කර අවසන් වී තිබුණු, පිරිවැය රු.3,615,759 ක් වූ ලී බඩු හා සවිකිරීම්, පිරිවැය රු.998,752 ක් වූ පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සහ පිරිවැය රු.73,625 ක් වූ කාර්යාල උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව

අනුකූල නොවීම

(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ II (බී) වගන්තිය ප්‍රකාරව හා 1978 අංක 15 දරන ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථා පනතේ 6 (ඇ) වගන්තිය

2013 දෙසැම්බර් 31 දිනට පැවති “ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් ස්ථාවර තැන්පතු” ආයෝජන රු.466,163,237 ක්, “යුරෝ ස්ථාවර තැන්පතු” ආයෝජන රු.29,110,000 ක් “ශ්‍රී ලංකා රුපියල් ස්ථාවර තැන්පතු” ආයෝජන රු.702,637,990 ක් ලෙස එකතුව රු.1,197,911,227 ක ආයෝජන සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 756

2013 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 771

මුදල් රෙගුලාසිවල සඳහන් ක්‍රියාපටිපාටියෙන් බැහැරව රු.442,940 ක් වූ පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර, රු.703,052 ක් වූ ශාඛ භාණ්ඩ හා සවි කිරීම් සහ රු.319,710 ක් වූ කාර්යාල උපකරණ එකතුව රු.1,465,702 ක් වූ වටිනා ස්ථාවර වත්කම් ඉවත් කර තිබුණි.

(iii) මුදල් රෙගුලාසි 772

වෙන්දේසිකරු වෙත යවා ඇති රු.300,632 ක් වටිනා ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි පරිදි කටයුතු කර නොතිබුණි.

(ඇ) 2000 ජනවාරි 31 දිනැති අංක පීඑල්/පීඊ/6 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 24 වගන්තිය

අදාළ සේවකයින් විසින් ගෙවිය යුතු රු.320,114 ක් වූ උපයන විට ගෙවීමේ බදු සංස්ථා අරමුදලින් ගෙවා තිබුණි.

(ඈ) 2011 අගෝස්තු 30 දිනැති අංක PED/PMD/Clari/19 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

වක්‍රලේඛය විධිවිධාන නොසලකා මිල කැඳවීම් සිදු නොකර 2013 අප්‍රේල් 18 දින රු.4,510,300 ක් වටිනා පරිගණක 37 ක් හා 2013 ජූනි 17 දින රු.112,200 ක් වටිනා මුද්‍රණ යන්ත්‍ර 02 ක් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවෙන් මිලදී ගෙන තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.139,368,314 ක ශුද්ධ අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා ශුද්ධ අතිරික්තය රු.100,768,277 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා ශුද්ධ අතිරික්තය රු.38,600,037 කින් වැඩි වී තිබුණි. ඒ සඳහා ප්‍රතිරක්ෂණ කොමිස්වලින් ලද ලාභය රු.9,623,499 කින් වැඩි වීම හා ස්ථාවර තැන්පතු වල ආයෝජන ආදායම රු.46,755,187 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉකුත් වර්ෂයේදී රු.1,507,047,656 ක් වූ මුළු වත්කම් ප්‍රමාණය සමාලෝචිත වර්ෂයේදී රු.1,696,289,114 ක් දක්වා එනම් සියයට 13 කින්ද, ඉකුත් වර්ෂයේදී රු.1,387,704,178 ක් වූ මුළු ප්‍රාග්ධනය සමාලෝචිත වර්ෂයේදී රු.1,581,424,081 ක් දක්වා එනම් සියයට 14 කින්ද වැඩිවී තිබූ අතර ඉකුත් වර්ෂයේදී රු.119,343,478 ක් වූ මුළු වගකීම් ප්‍රමාණය සමාලෝචිත වර්ෂයේදී රු.114,865,033 ක් දක්වා එනම් සියයට 4 කින්ද අඩු වී තිබුණි.

3.3 සංස්ථාවට එරෙහිව හෝ සංස්ථාව විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) බාහිර ආයතන 2 ක් විසින් ඔවුන්ට හිමි රක්ෂණ වන්දි නොලැබීම මත එකතුව රු.18,653,000 ක් වන්දි ඉල්ලා සංස්ථාවට එරෙහිව අධිකරණවල නඩු 02 ක් ගොනු කර තිබුණි.

(ආ) සංස්ථාව විසින් බාහිර ආයතන 04 කට ගෙවූ අත්තිකාරම් මුදල් ලබා ගැනීමට එම ආයතනවලට එරෙහිව එකතුව රු.27,556,624 ක වන්දි ඉල්ලා අධිකරණවල නඩු 04 ක් ගොනු කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ රක්ෂණ ඔප්පු හා ඇපකර නිකුත් කිරීමේ සමස්ථ ආදායම සියයට 6 ක අඩුවීමක් පෙන්නුම් කරන ලදී. පූර්ව නැව් ගත කිරීමේ ඇප සහතික, පශ්චාත් නැව් ගත කිරීමේ ඇප සහතික, අපනයන කාර්යසාධන ඇප සහතික ආදායම පිළිවෙලින් සියයට 31, සියයට 53 හා සියයට 13 ක ප්‍රතිශතයකින් අඩු වී තිබුණි. 2012 වර්ෂයට සාපේක්ෂව ගුවන් ගමන් ඇප සහතික නිකුත් කිරීමේ ආදායම සියයට 55 කින් වැඩි වී තිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) රක්ෂණ ඔප්පු ගාස්තුව තීරණය කිරීමේදී රු. මිලියන 50 කට වැඩි උපරිම වගකීම් සීමාවක් ලබා දීමේදී අය කළ යුතු ගාස්තුව රු.20,000 ක් වුව ද ඊට පටහැනිව එක් අපනයන සමාගමකට රු.මිලියන 100 ක උපරිම වගකීම් සීමාවක් සහිත රක්ෂණ ඔප්පුවක් නිකුත් කිරීමේදී ඔප්පු ගාස්තු වශයෙන් අය කර තිබුණේ රු.15,000 ක් පමණි.
- (ආ) රක්ෂණ ඔප්පු සම්බන්ධව වාරික ආදායම අය කිරීමේදී අපනයනකරු භාණ්ඩ නැව් ගත කර දින 14 ක් ඇතුළත එම භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම හා අදාළ වාරික මුදල සඳහන් කරමින් නියමිත ආකෘති පත්‍රය සම්පූර්ණ කර සංස්ථාව වෙත ඉදිරිපත් කළ යුතු අතර දින 07 ක් ඇතුළත නියමිත පරිදි රක්ෂණ වාරික මුදල් ගෙවන්නේ නම් සියයට 5 ක වට්ටමක් දෙනු ලැබේ. නමුත් රක්ෂණ වාරික මුදල් නොගෙවා තිබිය දී සියයට 5 ක වට්ටම් අඩු කර ලැබිය යුතු රක්ෂණ වාරික ගණනය කිරීම ආයතනය විසින් සිදු කර තිබුණි. එසේම සංස්ථාවේ සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුව නියමිත පරිදි ගෙවීම් කිරීමේදී පිරිනමන වට්ටම් අනුපාතිකය සියයට 5 ක් වුවද එක් අවස්ථාවකදී සියයට 10 ක් ලබා දී තිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ අනුමත, තරා හා පුරප්පාඩු සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර පහත දැක්වේ.

තනතුර	අනුමත සංඛ්‍යාව	තරා සංඛ්‍යාව	පුරප්පාඩු
විධායක	25	9	16
විධායක නොවන	18	10	8
කණිෂ්ඨ	13	7	6
එකතුව	56	26	30

2013 දෙසැම්බර් 31 දින වන විට කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 30 ක් පැවති අතර එම පුරප්පාඩු පිරවීමට කටයුතු කර නොතිබුණි.

- (ආ) 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය අනුව සංස්ථාව විසින් සේවක මණ්ඩල, නැවත කාණ්ඩගත කර ඒ අනුව වැටුප් සංශෝධනයක් සිදුකළ යුතු බව පැහැදිලිව දක්වා ඇතත් සංස්ථාව එසේ කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2013 වර්ෂයේදී බඳවාගෙන තිබුණු කළමනාකරණ (පුහුණු) තනතුරු 11 කට අදාළ ලිපිගොනු, සංස්ථාවේ සේවයට බඳවා ගැනීම් පටිපාටිය හා රාජකාරී ලැයිස්තු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ඈ) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), සහකාර සාමාන්‍යාධිකාරී (වන්දි හා අයකිරීම්) යන තනතුරු 2009 වර්ෂයේ සිට 2013 දෙසැම්බර් 31 දිනටද පුරප්පාඩුව පැවතුණි.
- (ඉ) 2009 වර්ෂයේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), කළමනාකරු (අලෙවි) හා සාමාන්‍යාධිකාරීතුමාගේ පෞද්ගලික ලේකම් යන තනතුරුවල වැඩ බැලීම සඳහා පත්වීම් 3 ක් සිදු කර තිබුණු අතර ඒ සඳහා 2013 වර්ෂයේදී එම තනතුරුවල වැඩ බැලීම් දීමනා වෙනුවෙන් රු.295,376 ක් ගෙවීම් කර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 02 දින හා අංක පීඊඩී/12 දරන භාණ්ඩාගාර චක්‍රලේඛයේ 5 ඡේදය ප්‍රකාරව සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණද එහි දක්වා ඇති කාර්යයන් ඉලක්කගත කාලපරිච්ඡේදය පුරා බෙදී යන ආකාරය පැහැදිලිව දක්වා නොතිබුණ අතර එම ඉලක්කයන් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා නොසැසඳුනි. එමෙන්ම අපේක්ෂිත ඉලක්කයන් ලඟා කර ගැනීම පිළිබඳව කාලානුරූපීව සමාලෝචනය කර සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කිරීමට කටයුතු කර නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන තනතුරක් විගණන දිනය තෙක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරගෙන නොමැති අතර 2012 පෙබරවාරි 10 වැනි දින සිට සංස්ථාවේ අභ්‍යන්තර විගණන කටයුතු කරගෙන යාම සඳහා බදු රහිතව මාසිකව රු.36,450 ක් බැගින් ගෙවීමේ පදනම මත පෞද්ගලික විගණන සමාගමක් පත් කර තිබුණි. 2013 පෙබරවාරි සිට බදු රහිතව කාර්තුවකට රු.65,500 ක් බැගින් ගෙවීමේ පදනම මත එම පත්වීම යාවත්කාලීන කර තිබුණු අතර මෙම සමාගමට සමාලෝචිත වර්ෂය තුළ රු 293,227 ක් ගෙවා තිබුණි.

5.3 ප්‍රසම්පාදන සැලැස්ම

2013 වර්ෂය වෙනුවෙන් ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා වූ අයවැයගත ප්‍රතිපාදනය රු.31,350,000 ක් වුවද 2013 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.4 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත ආදායම් හා වියදම් සහ සත්‍ය ආදායම් හා වියදම් අතර සියයට 18 සිට සියයට 100 ක පරාසයක වෙනස්කම් දක්නට ලැබුණු බැවින් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.5 වාර්ෂික වාර්තා සහාගත කිරීම

2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.3 ඡේදය ප්‍රකාරව ගිණුම් වර්ෂයක් අවසන් වී දින 150 ක් ඇතුළත වාර්ෂික වාර්තා හා ගිණුම් පාර්ලිමේන්තුවේ සහාගත කළ යුතු වුවත් 2011 වර්ෂයේ සිට වාර්ෂික වාර්තා හා ගිණුම් පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

5.6 නොවිසඳී ඇති විගණන ඡේද

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට අපනයන බිල් මත ගෙවන ලද අත්තිකාරම් ශේෂය රු.34,958,636 ක් වූ අතර එම අත්තිකාරම් ශේෂ වර්ෂ 07 සිට වර්ෂ 11 දක්වා වූ කාල පරාසයක පවතින නොපියවූ අත්තිකාරම් විය.
- (ආ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන සංස්ථාවට අයත් දේපල මත ලැබිය යුතු රු.208,973,030 ක් වූ ආදායම් 2010 වර්ෂයේ සිටද, රු.67,154,144 ක් වූ ලැබිය යුතු භාණ්ඩාගාර තැන්පතු පොලී 2003 වර්ෂයේ සිටද අය නොවී පැවතුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ විශේෂ වෙන්කිරීම් යටතේ ගිණුම්වල විදේශ සමාගමක් සඳහා ඇ.ඩො.35,082 ක් එනම් රු.4,457,177 ක් වන්දි වශයෙන් වෙන් කර තිබුණි. මෙම වෙන් කිරීම 2006 වර්ෂයේ සිට පැවත එන අතර වන්දි මුදල 2013 දෙසැම්බර් 31 දිනටද නිරවුල් කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානයට වරින් වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) රක්ෂණ ඔප්පු ඇගයීම් හා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය
- (ආ) රක්ෂණ ඔප්පු, ඇප සහතික නිකුත් කිරීම හා ආදායම් එකතු කිරීම